

This is a section from *An Introduction to Sri Lankan Sign Language* (2007).

For more information, please go to  
[www.rohanaspecialschool.org](http://www.rohanaspecialschool.org).

# ක්‍රීඩා සහ විනෝද ක්‍රියා Sports and Recreation

කැරම්  
ක්‍රිකට්  
ක්‍රීඩා  
ටී.වී.  
දිනනවා  
දුවනවා  
තරඟ  
ඩී.වී.ඩී.  
නැටුම්  
පාපන්දු  
පීනනවා  
පුහුණු  
වී.සී.ඩී.  
වොලිබෝල්  
සී.ඩී.


Carrom  
CD  
Cricket  
Dance  
DVD  
Football  
Match  
Play  
Practise  
Running  
Sports  
Swimming  
Tournament  
TV  
VCD  
Volleyball  
Win




ක්‍රීඩා  
Play/Sports



ක්‍රිකට්  
Cricket




ක්‍රිකට්  
Cricket



පාපන්දු  
Football




වොලිබෝල්  
Volleyball




දුවනවා  
Running




ඒනනවා  
Swimming




කැරම්  
Carrom




නැටුම්  
Dance



පුහුණු  
Practise




තරඟ  
Match/Tournament



දිනනවා  
Win



දිනනවා  
Win




ටී.වී.  
TV




ඩී.වී.ඩී./වී.සී.ඩී./සී.ඩී.  
DVD/VCD/CD



මම ඩී.වී.ඩී. එකක් බැලීමට අවශ්‍යයි.  
I want to watch a DVD.



ඔබ ක්‍රිකට් හොඳට පුහුණු වුනොත් තරගය දිනන්න පුළුවන්.  
If you really practice cricket, you can win the match.



අපි හෙට වොලිබෝල් සෙල්ලම්. කරමු හරිද?  
We will play volleyball tomorrow. Ok?